

කොප්පයක් වශයෙන් හරන ලදී.
තිහාසායනික කොටසක් පමණි.
Issued Free of Charge



විවාහ ලේකම් පොත

විවාහයට පත්වූ පුද්ගලයන් REGISTER OF MARRIAGES

විවාහ ලියාපදිංචි කිරීමේ ආදායන (112 පරිච්ඡේදය)
විවාහයට පත්වූ සඳහා (අ.ම. 112)
Marriage Registration Ordinance (Cap. 112)

අංකය
இல. No.

N
00
01

★

දිස්ත්‍රික්කය මාහලය District: **කුරුමි**

කොට්ඨාසය ප්‍රදේශය Division: **ගල්ලෑම කොට්ඨාසය**

	පුරුෂ පාර්ශ්වය මාපවසනේ Male Party	ස්ත්‍රී පාර්ශ්වය මාපවසනේ Female Party
1. දෙපාර්ශ්වයේ සම්පූර්ණ නම් මාපවසනේ මාපවසනේ මුලුමුදු මුලුමුදු මාපවසනේ Names (in full) of Parties	සේන සේනිගේ මුදුමුදු ගුණේ කුමාරසිංහ	සේන සේනසේන ප්‍රදාන මුදුමුදු සේනසේන
2. වයස (අවුරුදු ගණන) වයස (වැරදක් ගණන) Age (in years)	33	25
3. තත්ත්වය නිවැසි බොහෝමය Civil Condition	දුඛිකයා	දුඛිකයා
4. තරුකිරීමේ නොහොත් රැස්වීම සහ ජාතිය නිල නම අලංකාර කොටසක් හෝ Rank or Profession and Race	සාමාන්‍ය සිංහල	සාමාන්‍ය සිංහල
5. අදිංචි ස්ථානය වැසි ස්ථානය Residence	497 ගුණේමාල සර්වෝත්තම	සේනසේන මල්වත්ත සුමේරුමුදු - පුරාණය
6. පියාගේ සම්පූර්ණ නම පියාගේ නම Father's Name (in full)	සේන සේනිගේ කිසේදිසා	සේන සේනසේන මානසේන සේනසේන
7. පියාගේ තරුකිරීම නොහොත් රැස්වීම නිල නම අලංකාර කොටසක් හෝ Rank or Profession of Father	මෙදිසා	සාමාන්‍ය
8. සාක්ෂික පත්‍රය දුන් රෙජිස්ට්‍රාර්ගේ නම සහ කොට්ඨාසය නම සහ කොට්ඨාසය Name and Division of Registrar who issued certificate	මා. ජය. මහේස්වරණි සුමේරු	මා. ජය. මා. සේනසේන ගල්ලෑම කොට්ඨාසය
9. විවාහය සිදු කළ ස්ථානය විවාහය සිදු කළ ස්ථානය Place of Solemnization of Marriage	දිස්ත්‍රික්කය නම සහ ලේකම් කාර්යාලය	ගල්ලෑම කොට්ඨාසය

මම 20 **15** දින **2015** දී මෙහිදී මාගේ පූර්ව ප්‍රතිපත්තිය මගින් (නොහොත් මා දැනටමත්) විවාහය සිදු කරන ලදී.
20 **15** දින **2015** දී මාගේ පූර්ව ප්‍රතිපත්තිය මගින් (නොහොත් මා දැනටමත්) විවාහය සිදු කරන ලදී.
Solemnized by me (or in my presence) this **15** day of **15** day of **2015**.

මෙහිදී පවතින නම් දෙදෙනාගේ වෙත සාක්ෂි දීමට මේ විවාහය අප දෙදෙනා අපේ සිදුකරන ලදී.
This Marriage was solemnized between us in the presence of

Buddhika
Abanika

1. සාක්ෂිකාරයාගේ අත්සන
සාක්ෂිකාරයාගේ සහසම්පූර්ණ නම
Signature of Witness

2. සාක්ෂිකාරයාගේ සම්පූර්ණ නම, රැස්වීම නොහොත් තරුකිරීම සහ අදිංචි ස්ථානය
සාක්ෂිකාරයාගේ නම සහ කොට්ඨාසය
Name in full, Rank or Profession and Residence of Witness

3. සාක්ෂිකාරයාගේ අත්සන
සාක්ෂිකාරයාගේ සහසම්පූර්ණ නම
Signature of Witness

4. සාක්ෂිකාරයාගේ සම්පූර්ණ නම, රැස්වීම නොහොත් තරුකිරීම සහ අදිංචි ස්ථානය
සාක්ෂිකාරයාගේ නම සහ කොට්ඨාසය
Name in full, Rank or Profession and Residence of Witness

මම ජය මහේස්වරණි
සුමේරු
සේනසේන මල්වත්ත
සුමේරු මුදුමුදු සේනසේන

සේන සේනසේන
මානසේන සේනසේන
සුමේරු මුදුමුදු සේනසේන

මා දැනටමත් අත්සන කරන ලදී
Signed before me.

රෙජිස්ට්‍රාර්ගේ (නැත්තම්) දේශනා කළ
ප්‍රධාන නියෝජ්‍ය (අලංකාර) මුද්‍රණ සේවකයාගේ අත්සන
Registrar (or) Minister (as the case may be)

* මෙහිදී දැක්වෙන්නාක් විවාහ ලියාපදිංචි කිරීමේ ආදායන (112 වෙනි පරිච්ඡේදය) 34 වෙනි වගන්තිය යටතේ මා මෙහි සපයා ඇති
දේශනා කළ මගින් (කෙටි දැක්වීමට) සිදුකරන ලද විවාහයකට අදාළ අංකය _____ දින පාර්ශ්වයන් දෙදෙනා විසින් සිදුකරන ලද විවාහයකට අදාළ අංකය _____

* මාගේ ප්‍රතිපත්තිය මගින් (කෙටි දැක්වීමට) සිදුකරන ලද විවාහයකට අදාළ අංකය _____ දින පාර්ශ්වයන් දෙදෙනා විසින් සිදුකරන ලද විවාහයකට අදාළ අංකය _____

* I certify that the above is a true copy of the Statement No. _____ furnished to me under Section 34, Marriage Registration Ordinance (Cap. 112); of a Marriage Solemnized by (or in the presence of) _____

දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ ලේකමගේ සටහන් කළ දිනය
Date of entry in District Registrar's Register

දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
District Registrar

* මෙහිදී පමණක් පිරවීමට යොමු කළ යුතුයි
* To be filled-up only when entering a Marriage Solemnized by a Minister